

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2017 අගෝස්තු
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2017 ஓகஸ்ட்
General Certificate of Education (Adv. Level) Examination, August 2017

ව්‍යාපාර අධ්‍යයනය I
வணிகக் கல்வி I
Business Studies I

32 S I

වය දෙකයි
இரண்டு மணித்தியாலம்
Two hours

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලි ව සටහන් කරන්න.
- * ප්‍රශ්න අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා, එහි අංකය ප්‍රශ්නය ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- * ප්‍රශ්න අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකට ම ලකුණු දෙක බැගින් හිමි වේ.

විභාග අංකය :

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

I පත්‍රය සඳහා		අත්සන	සංකේත අංකය
ප්‍රශ්න අංක	ලකුණු		
1 වන පරීක්ෂක			
2 වන පරීක්ෂක			
අති. ප්‍රධාන පරීක්ෂක			
ප්‍රධාන පරීක්ෂක			
ගණිත පරීක්ෂක			

- පහත දැක්වෙන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනාවල ලක්ෂණ කිහිපයකි.

A - අසීමිත වීම	B - නිර්මාණය කළ හැකි වීම
C - විවිධ වීම	D - පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වීම
E - සීමිත වීම	F - පොදු වීම

 ඉහත දෑ අතුරෙන් මිනිස් වුවමනාවලට අදාළ ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න.
 (1) A, B, D (2) A, B, C (3) A, C, E (4) B, D, E (5) B, D, F (.....)

- පහත වගුවේ X තීරුව මගින් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇල්මැනි පාර්ශ්වකරුවන් කිහිපදෙනෙක් ද, Y තීරුව මගින් ඔවුන් ඒ සඳහා උනන්දු වීමට හේතු කිහිපයක් ද දැක්වේ.

WWW.KLCCOMMERCE.Y.COM	
A. වාර්තාකරුවන්	1. මාධ්‍ය වෘත්තිකයින්ගේ අයිතින් තහවුරු කිරීමට
B. මහජනතාව	2. තොරතුරු රැස් කිරීමට
C. රජය	3. තොරතුරු කළමනාකරණයට
D. මාධ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය සංගම්	4. තොරතුරු මගින් දැනුවත් වීමට
E. මාධ්‍ය ආයතන පරිපාලකයින්	5. තොරතුරු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට

ඇල්මැනි පාර්ශ්වකරුවන් හා ඔවුන් උනන්දුවක් දැක්වීමට හේතු නිවැරදිව ගළපා ඇති කාණ්ඩය තෝරන්න.

- | | |
|---------------------------------------|---------------------------------------|
| (1) A - 1, B - 2, C - 5, D - 3, E - 4 | (2) A - 1, B - 3, C - 4, D - 5, E - 2 |
| (3) A - 2, B - 4, C - 5, D - 1, E - 3 | (4) A - 3, B - 1, C - 2, D - 4, E - 5 |
| (5) A - 5, B - 2, C - 3, D - 4, E - 1 | (.....) |

- පහත දැක්වෙන්නේ ව්‍යාපාරයකට අදාළ පාරිසරික සාධකවල ප්‍රවනතා කිහිපයකි.

A - ආර්ථිකයේ මිල මට්ටම් ඉහළ යාම	B - සේවා-සේවක ගැටුම් වර්ධනය වීම
C - තරගකාරීත්වය වැඩි වීම	D - සේවක පිරිවැටුම අඩු වීම
E - රඳවාගත් ඉපැයීම් අඩු වීම	F - පාරිභෝගික සම්පිණ්ඩ බලය වැඩි වීම
G - අමුද්‍රව්‍ය අපතේ යාම අඩු වීම	H - වයස්ගත ජනගහනය වැඩි වීම

 ඉහත දෑ අතුරෙන් අභ්‍යන්තර පාරිසරික සාධකවල ප්‍රවනතා පමණක් ඇතුළත් කාණ්ඩය කුමක් ද?
 (1) A, B, C, D (2) A, D, E, G (3) B, C, E, H (4) B, D, E, G (5) C, F, G, H (.....)

[දෙවැනි පිටුව බලන්න.

4. පහත වගුවේ X තීරුවේ විවිධ ව්‍යාපාර ආයතන වර්ග හා Y තීරුවේ ඒවා ලියාපදිංචි කළ යුතු ආයතන ලැයිස්තුවක් ද දැක් වේ.

X	Y
A. කොටස් නියෝජිත සමාගම්	1. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
B. රක්ෂණ සමාගම්	2. ශ්‍රී ලංකා මහ බැංකුව
C. බලපත්‍රලාභී බැංකු	3. ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම
D. සමූපකාර ග්‍රාමීය බැංකු	4. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

ව්‍යාපාර ආයතන වර්ග හා ඒවා ලියාපදිංචි කළ යුතු ආයතන නිවැරදි ව ගලපා ඇති කාණ්ඩය තෝරන්න.

(1) A - 1, B - 3, C - 2, D - 4

(2) A - 4, B - 1, C - 3, D - 2

(3) A - 1, B - 2, C - 4, D - 3

(4) A - 3, B - 4, C - 2, D - 1

(5) A - 3, B - 1, C - 2, D - 4

(.....)

5. ගනුදෙනුකරුවකු නිශ්චිත සන්නම් නාමයකින් විත් කළ ආහාර වර්ගයක් ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලූ විට ඔහු විසින් ඒ වෙනුවට වෙනත් සන්නම් නාමයක විත් කළ ආහාර වර්ගයක් ලබා දුන්නේ ය. එම භාණ්ඩයේ අන්තර්ගතය පිළිබඳව ලේඛලයෙහි සඳහන් නොවීම නිසා ගනුදෙනුකරු ඒ පිළිබඳව ව්‍යාපාරිකයාගෙන් විමසූ විට ඔහු එය නොසලකා කටයුතු කළේ ය. මෙම සිද්ධියට අනුව කඩ වී ඇති පාරිභෝගික අයිතින් ගණන

(1) 2 කි.

(2) 3 කි.

(3) 4 කි.

(4) 5 කි.

(5) 6 කි.

(.....)

6. ව්‍යාපාර සංවිධානවලට සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

A - ණයකර නිකුත් කිරීමට හැකි වීම

B - වගකීම අසීමිත වීම

C - නෛතික පුද්ගලභාවයක් නොමැති වීම

D - ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්ය වීම

E - ස්වාධීනව තීරණ ගැනීමට හැකි වීම

F - මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය වීම

ඉහත දෑ අතුරෙන් කේවල ස්වාධීන ව්‍යාපාරවලට අදාළ ලක්ෂණ අඩංගු කාණ්ඩය තෝරන්න.

(1) A, B, C

(2) A, C, E

(3) B, C, E

(4) B, D, F

(5) C, D, F

(.....)

7. හවුල් ව්‍යාපාර සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

A - හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

B - ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වේ.

C - නෛතික පුද්ගලභාවයක් නොමැත.

D - උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව හවුල් ගිවිසුමකට තීරණය කළ හැක.

E - හවුල්කරුවන්ගේ වගකීම අසීමිත ය.

ඉහත දෑ අතුරෙන් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ

(1) C පමණි.

(2) C සහ E පමණි.

(3) C, D සහ E පමණි.

(4) A, B, C සහ E පමණි.

(5) A, B, C, D සහ E සියල්ල ම.

(.....)

8. සීමාසහිත පොදු සමාගමක ලක්ෂණයක් නො වන්නේ

(1) උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව පිළිබඳ සීමාවක් නොමැති වීමයි.

(2) අධ්‍යක්ෂවරුන්ගේ උපරිම සංඛ්‍යාවක් නොමැති වීමයි.

(3) කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම අනිවාර්ය වීමයි.

(4) ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර ණය ගෙවීමේ හැකියාව (නුඛන්වත් බව) පරීක්ෂා කළ යුතු වීමයි.

(5) කොටස් ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට හැකි වීමයි.

(.....)

9. පහත දෑ අතුරෙන් වඩාත් ම නිවැරදි ප්‍රකාශය තෝරන්න.

(1) ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙකි.

(2) ව්‍යවසායකයා කළමනාකරුවෙකි.

(3) ව්‍යවසායකයා වෘත්තිකයෙකි.

(4) ව්‍යවසායකයා විශ්ලේෂකයෙකි.

(5) ව්‍යවසායකයා අවස්ථා සොයන්නෙකි.

(.....)

10. පහත සඳහන් දෑ අතුරෙන් තැන්පතු භාර ගැනීමට නො හැකි මූල්‍ය ආයතන වර්ගය වන්නේ

(1) ඒකක භාර ය.

(2) බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය.

(3) බලපත්‍රලාභී විශේෂිත බැංකු ය.

(4) ප්‍රාදේශීය සංවර්ධන බැංකු ය.

(5) බලපත්‍රලාභී වාණිජ බැංකු ය.

(.....)

11. පහත සඳහන් දෑ අතුරෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ සෘජු සුපරීක්ෂණයට යටත් වන ආයතන වර්ග සංඛ්‍යාව කීය ද?

A - බලපත්‍රලාභී වාණිජ බැංකු

B - බලපත්‍රලාභී විශේෂිත බැංකු

C - බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

D - සමූපකාර ග්‍රාමීය බැංකු

E - සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිති

(1) 1 කි.

(2) 2 කි.

(3) 3 කි.

(4) 4 කි.

(5) 5 කි.

(.....)

[තුන්වැනි පිටුව බලන්න.

12. පහත දැක්වෙන්නේ විද්‍යුත් ණය කාඩ්පතක සඳහන් මූලිකාංග කිහිපයකි.

- A - ණයපත් සංගමයේ ලාංඡනය
B - කාඩ්පතේ අංකය
C - චුම්භක පටිය
D - කාඩ්පත් හිමියාගේ නම
E - සේවා දුරකථන අංකය
F - කල් ඉකුත් වන දිනය
G - අත්සන් පටිය

ඉහත දෑ අතුරින් විද්‍යුත් ණය කාඩ්පතක මුහුණතෙහි සඳහන් මූලිකාංග පමණක් ඇතුළත් කාණ්ඩය කුමක් ද?

- (1) A, B, E, F (2) A, B, D, F (3) B, C, E, G (4) C, E, F, G (5) D, E, F, G (.....)

13. පහත දැක්වෙන්නේ රථවාහන සම්බන්ධ අවදානම් කිහිපයකි.

- A - දිරාපත් වීම B - හදිසි අනතුරු
C - සොරකම් කිරීම D - වෙළෙඳපොළ අගය අඩු වීම
E - විකිණීමෙන් සිදුවිය හැකි අලාභය F - තෙවැනි පාර්ශ්වයකට සිදු වන හානිය

ඉහත දෑ අතුරින් මෝටර් රථ රක්ෂණය යටතේ රක්ෂණය කළ හැකි අවදානම් අඩංගු කාණ්ඩය කුමක් ද?

- (1) A, B, C (2) A, C, D (3) A, E, F (4) B, C, D (5) B, C, F (.....)

14. පහත ප්‍රකාශ අතුරින් රක්ෂණයට අදාළ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) ඕනෑ ම අවදානමක් රක්ෂණය කළ හැකි ය.
(2) කුලී නිවැසියාට තමන් වාසය කරන නිවස රක්ෂණය කිරීමට හිමිකමක් ඇත.
(3) දේපළක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කර ඇති විටෙක, එයට සිදු වන හානියක් සඳහා වන්දි සෑම සමාගමකින් ම වෙන් වෙන්ව ලබා ගත හැකි ය.
(4) සේවායෝජකයාට තම සේවකයින් රක්ෂණය කළ හැකි ය.
(5) හානිපූරණ මූලධර්මය ජීවිත රක්ෂණයට අදාළ වේ.

(.....)

15. පහත ප්‍රකාශ අතුරින් ප්‍රවාහන පද්ධතියට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) බස් නැවතුම්පොළ ප්‍රවාහන පර්යන්තයේ අංගයකි.
(2) දුම්රිය මාර්ගය ප්‍රවාහන මාධ්‍යයේ අංගයකි.
(3) ගුවන්යානය ප්‍රවාහන බලයේ අංගයකි.
(4) නැව ප්‍රවාහන මාර්ගයේ අංගයකි.
(5) වරාය ප්‍රවාහන මාධ්‍යයේ අංගයකි.

(.....)

16. පහත දැක්වෙන්නේ කළමනාකරණ ශ්‍රිතවලට සම්බන්ධ කාර්යයන් කිහිපයකි.

- A - ශ්‍රම විභජනය B - පාරිසරික වියලේෂණය
C - සමායෝජනය D - අරමුණු ස්ථාපිත කිරීම
E - කාර්යයන් හඳුනාගැනීම F - දෙපාර්තමේන්තුකරණය
G - සන්නිවේදනය

ඉහත දෑ අතුරින් සංවිධානකරණ ශ්‍රිතයට අදාළ කාර්යයන් පමණක් අඩංගු කාණ්ඩය කුමක් ද?

- (1) A, B, C, F (2) A, B, D, G (3) A, C, D, G (4) A, C, D, E (5) A, C, E, F (.....)

17. පහත වගුවේ X නිරුව මගින් මෙහෙයුම් ක්‍රියාකාරකම් කිහිපයක් ද, Y නිරුව මගින් මෙහෙයුම් කළමනාකරණ ශ්‍රිතයන් කිහිපයක් ද දැක්වේ.

X	Y
A. නිෂ්පාදනයට අවශ්‍ය ශ්‍රමය නිර්ණය කිරීම	1. සැපයුම් දාම කළමනාකරණය
B. තොග පාලනය	2. නිෂ්පාදන ඉංජිනේරුකරණය
C. නිෂ්පාදන කාලසටහන් සකස් කිරීම	3. නිෂ්පාදන පාලනය
D. සැපයුම්කරුවන් සංවර්ධනය කිරීම	4. නිෂ්පාදන සැලසුම් කිරීම

මෙහෙයුම් ක්‍රියාකාරකම් හා මෙහෙයුම් කළමනාකරණ ශ්‍රිත නිවැරදිව ගළපා ඇති කාණ්ඩය තෝරන්න.

- (1) A - 1, B - 2, C - 3, D - 4 (2) A - 2, B - 1, C - 4, D - 3
(3) A - 2, B - 3, C - 1, D - 4 (4) A - 3, B - 4, C - 2, D - 1
(5) A - 4, B - 3, C - 2, D - 1

(.....)

[හතරවැනි පිටුව බලන්න.

18. පහත වගුවේ X තීරුව මගින් අලෙවිකරුගේ දෘෂ්ටිකෝණයෙන් අලෙවිකරණ මිශ්‍රය හා Y තීරුව මගින් පාරිභෝගික දෘෂ්ටිකෝණයෙන් අලෙවිකරණ මිශ්‍රය දැක්වේ.

X	Y
A. නිෂ්පාදනය	1. පහසුව
B. මිල	2. සන්නිවේදනය
C. ප්‍රවර්ධනය	3. පාරිභෝගික විසඳුම (අවශ්‍යතා හා වුවමනා)
D. ස්ථානය (බෙදා හැරීම)	4. පිරිවැය

අලෙවිකරුගේ දෘෂ්ටිකෝණයෙන් හා පාරිභෝගික දෘෂ්ටිකෝණයෙන් අලෙවිකරණ මිශ්‍රය නිවැරදිව ගලපා ඇති කාණ්ඩය තෝරන්න.

- (1) A - 1, B - 2, C - 3, D - 4
(2) A - 2, B - 1, C - 3, D - 4
(3) A - 2, B - 3, C - 4, D - 1
(4) A - 3, B - 4, C - 2, D - 1
(5) A - 3, B - 4, C - 1, D - 2

(.....)

19. පහත දැක්වෙන්නේ මූල්‍ය කළමනාකරණ තීරණ කිහිපයකි.

- A - කෙටි කාලීන ආයෝජන
B - උපචිත වියදම්
C - ලාභාංශ විභජනය
D - ණය ප්‍රාග්ධනය
E - ප්‍රාග්ධන සංචිත
F - හිමිකාරීත්ව ප්‍රාග්ධනය

ඉහත දෑ අතුරෙන් ප්‍රාග්ධන ව්‍යුහ පිළිබඳ තීරණ පමණක් ඇතුළත් කාණ්ඩය තුමක් ද?

- (1) A, B, E
(2) A, D, E
(3) B, E, F
(4) C, D, E
(5) D, E, F

(.....)

20. නිෂ්පාදන ආයතනයක දැනට යන්ත්‍ර ක්‍රියාකරුවන් 80 දෙනෙකු සිටින අතර නිෂ්පාදන ප්‍රමාණ හා යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව අතර සෘජු සහසම්බන්ධතාවයක් පවතී. ආයතනය ඉදිරි වර්ෂයේ දී නිෂ්පාදනය 25% කින් වැඩි කිරීමට තීරණය කර ඇත. යන්ත්‍ර ක්‍රියාකරුවන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති අතර ඉදිරි වසර තුළ විශ්‍රාම යෑමට නියමිත යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව 04 කි. යන්ත්‍ර ක්‍රියාකරු තනතුරේ සිට සුපරීක්ෂක තනතුරට උසස්වීම් ලැබීමට නියමිත සංඛ්‍යාව 05 කි. අවශ්‍ය සේවක සංඛ්‍යාවෙන් 40%ක් බාහිරෙන් බඳවා ගැනීම ආයතනයේ ප්‍රතිපත්තිය නම් අභ්‍යන්තරයෙන් බඳවා ගත යුතු යන්ත්‍ර ක්‍රියාකරුවන් සංඛ්‍යාව කොපමණ ද?

- (1) 13
(2) 18
(3) 20
(4) 21
(5) 27

(.....)

21. පහත දෑ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) දුරස්ථ පාලකය (Remote controller) ස්ථිරාංගයකි (Firmware).
(2) මධ්‍ය සැකසුම් ඒකකය (CPU) ජීවිකාංගයකි.
(3) මොනිටරය මෘදුකාංගයකි.
(4) පද්ධති ක්‍රියාකරු දෘඩාංගයකි.
(5) වෙබ් අඩවි දත්තයකි.

(.....)

22. ආනයන ක්‍රියාවලියේ දී භාවිතා වන 'ණයවර ලිපියකට' සම්බන්ධ නොවන පාර්ශ්වය වන්නේ

- (1) ආනයනකරු ය.
(2) අපනයනකරු ය.
(3) ආනයනකරුගේ බැංකුව ය.
(4) අපනයනකරුගේ බැංකුව ය.
(5) රක්ෂණ සමාගම ය.

(.....)

23. ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් තොරතුරු වර්ගීකරණයෙහි නිර්ණායකය වන්නේ

- (1) මූලාශ්‍රයයි.
(2) කළමනාකරණ මට්ටමයි.
(3) සම්භාවිතාවයි.
(4) ස්වභාවයයි.
(5) කාලයයි.

(.....)

24. 'රැකියා විස්තරයක්' යනු රැකියාවකට අයත්

- (1) කාර්යයන්, යුතුකම්, වගකීම් හා සේවා කොන්දේසි අඩංගු ලැයිස්තුවකි.
(2) සුදුසුකම්, වගකීම්, කාර්යයන් හා තොරතුරු අඩංගු ලැයිස්තුවකි.
(3) සුදුසුකම්, වගකීම්, යුතුකම් හා කාර්යයන් අඩංගු ලැයිස්තුවකි.
(4) කාර්යයන්, සේවක ගුණාංග, යුතුකම් හා සුදුසුකම් අඩංගු ලැයිස්තුවකි.
(5) යුතුකම්, පලපුරුද්ද, සේවා කොන්දේසි හා වගකීම් අඩංගු ලැයිස්තුවකි.

(.....)

25. ආයතනයක් සෑම මට්ටමක ම සේවකයින්ගෙන් සමන්විත කමිටුවක් මගින්, ආංශික සැලසුම් පදනම් කරගෙන 2018-2020 කාලසීමාව සඳහා ව්‍යාපාරයේ සංයුක්ත සැලැස්ම සකස් කරනු ලබයි.

- මෙම ප්‍රකාශයේ අඩංගු සැලසුම් කිරීමේ මූලධර්ම ගණන
(1) 1 කි.
(2) 2 කි.
(3) 3 කි.
(4) 4 කි.
(5) 5 කි.

(.....)

[පස්වැනි පිටුව බලන්න.


26. 'සම්බන්ධතා අලෙවිකරණ සංකල්පය' වඩාත් හොඳින් විස්තර කරන අලෙවිකරණ කාර්යයන් අඩංගු ප්‍රකාශය වන්නේ
- (1) ගනුදෙනුකරුවන්ගේ දිගුකාලීන තෘප්තිය හා විශ්වාසය තහවුරු කිරීම යන්නයි.
 - (2) සමාජයේ දිගුකාලීන අවශ්‍යතා තෘප්තිමත් කිරීම යන්නයි.
 - (3) සමාජ ජාල භාවිත කරමින් ගනුදෙනු සිදු කිරීම යන්නයි.
 - (4) භාණ්ඩ හා සේවා අවසාන පාරිභෝගිකයන්ට අලෙවි කිරීම යන්නයි.
 - (5) වෙළෙඳපොළ තරගයට මුහුණදීමට අලෙවි ප්‍රවර්ධනය භාවිතා කිරීම යන්නයි. (.....)
27. සේවකයින් තෝරා ගැනීමක දී භාවිත කරන පරීක්ෂණ ක්‍රමය හා එහි අරමුණ නිවැරදිව සඳහන් වන ප්‍රකාශය තෝරන්න.
- (1) විවිධ මානසික හැකියා පරීක්ෂා කිරීමට බුද්ධි පරීක්ෂණ යොදා ගනී.
 - (2) අවස්ථාවට මුහුණදීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට පසුබිම් පරීක්ෂාව යොදා ගනී.
 - (3) විශේෂ වෘත්තීය කුසලතා පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණ යොදා ගනී.
 - (4) අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට ප්‍රායෝගික පරීක්ෂණ යොදා ගනී.
 - (5) අත් අකුරු පරීක්ෂා කිරීමට අභියෝග්‍යතා පරීක්ෂණ යොදා ගනී. (.....)
28. ව්‍යාපාර සැලැස්මක් සැකසීමේ මූලික අරමුණ
- (1) ප්‍රාග්ධන අවශ්‍යතා සපයා ගැනීම ය.
 - (2) ව්‍යාපාර ශක්‍යතාවය ඇගයීම හා පවත්වාගෙන යාමට මග පෙන්වීම ය.
 - (3) විවිධ පාර්ශ්වකරුවන්ට ව්‍යාපාරය ගැන අවබෝධයක් ලබා දීම ය.
 - (4) ව්‍යාපාරය සඳහා යෝග්‍ය ස්ථානයක් තෝරා ගැනීම ය.
 - (5) රජයේ ප්‍රතිලාභ ලබා ගැනීම ය. (.....)
29. 'අණකරු විමසනු' යන අගරු සටහන වෙක්පතක යොදන්නේ කිනම් අවස්ථාවක ද?
- (1) අණකරු විසින් ගෙවීම් තහර කර ඇති අවස්ථාවක
 - (2) අණකරු බුන්වත් වී ඇති අවස්ථාවක
 - (3) වෙක්පතෙහි ලිඛිත වැරදි ඇති අවස්ථාවක
 - (4) ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති අවස්ථාවක
 - (5) 'ගානිම්' නියෝගයක් ලැබී ඇති අවස්ථාවක (.....)
30. අලෙවිකරණ කළමනාකරුවන් විසින් ප්‍රජා විද්‍යා පරිසරය විශ්ලේෂණය කිරීමට බලපාන ආසන්නත ම හේතුව වන්නේ
- (1) පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා අධ්‍යයනය කිරීම ය.
 - (2) පාරිභෝගික වර්ගාවේ විචල්‍යතාව හඳුනා ගැනීම ය.
 - (3) වෙළෙඳපොළ බණ්ඩන විශාලත්වය හා වර්ධනය හඳුනා ගැනීම ය.
 - (4) ව්‍යාපාර චක්‍රය පුරෝකථනය කිරීම ය.
 - (5) දේශපාලන වෙනස්වීම් හඳුනා ගැනීම ය. (.....)
- අංක 31 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී **හුදුසු වටහ** යොදා ගිස්තැන් පුරවන්න.
31. (අ) භාණ්ඩවලට හෝ සේවාවලට ඇති මත ඉල්ලුම ජනිත වන අතර මගින් එය සඵල ඉල්ලුමක් බවට පරිවර්තනය වේ.
- (ආ) ව්‍යාපාර, රටක හා සඳහා දායක වේ.
32. (අ) ව්‍යාපාර ක්‍රියාකාරකම් හොඳ හා නරක වශයෙන් ඇගයීම් කොට හොඳ දේ ක්‍රියාත්මක කිරීම ව්‍යාපාර ලෙස ද, මානව හා ස්වාභාවික පරිසර සංවර්ධනයට ව්‍යාපාරවල ඇති ධනාත්මක බැඳීම ලෙස ද හැඳින්වේ.
- (ආ) දුම්කොළ හා මධ්‍යසාර බදු දෙපාර්තමේන්තුව මගින් එකතු කරන අතර, උපයන විට ගෙවීම් (PAYE) බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරයි.
33. (අ) ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක මූලික අරමුණු වන්නේ භාණ්ඩ හා සේවා සඳහා නිර්මාණය කර ගැනීම හා ජාත්‍යන්තර වර්ධනය කර ගැනීමයි.
- (ආ) බිල්පත් ඉක්මනින් ගෙවීම වට්ටම් මගින් උනන්දු කරන අතර වට්ටම් මගින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීමට උනන්දු කරවයි.

[හඬවැනි පිටුව බලන්න.

34. (අ) කොළඹ කොටස් හුවමාරුවෙහි කිසියම් ලැයිස්තුගත සමාගමක කොටස්, මූල්‍ය යෝග්‍යතාවය, හා යන නිර්ණායක සපුරන්නේ නම් පමණක් ඒවා S&P SL20 දර්ශකයට ඇතුළත් කිරීමට සුදුසුකම් ලබයි.

(ආ) අරමුදල් සම්පාදනයේ දී කල්බදු ක්‍රමය මගින් කල්බදු ලාභියාට අයිතිය නොපවරා දේපළ භාවිතයට පමණක් ඉඩ දෙනු ලබන අතර කල්බදු ක්‍රමය මගින් අවදානම හා ප්‍රතිලාභ කල්බදු ලාභියාට පවරමින් දේපළ භාවිතයට ඉඩ දෙයි.

35. සන්නිවේදන ක්‍රියාවලියට අදාළ පහත සටහනෙහි හිස්තැන් සම්පූර්ණ කරන්න.



36. (අ) අධිකාරී බලය ස්ථාපිත වී ඇති ආකාරය අනුව සංවිධානයක් හා වශයෙන් වර්ග කළ හැකි ය.

(ආ) කළමනාකරුවන්ට සංයුක්ත සැලැස්මක් සකස් කිරීමේ දී මූලිකව ම නිබිය යුත්තේ කුසලතා වන අතර අවසාන ගිණුම් සකස් කිරීමේ දී ඔවුන්ට කුසලතා නිබිය යුතු වේ.

37. පහත දැක්වෙන සමීකරණවල **ගතය** හෝ **අගතය** බව සඳහන් කරන්න.

සමීකරණය

ගතය / අගතය

- | | | |
|------------------------|--|-------|
| 1. සමවිච්ඡේදන ලක්ෂ්‍යය | = ස්ථාවර පිරිවැය ÷ දායකය | |
| 2. දායකය | = ඒකකයක විකුණුම් මිල ÷ ඒකකයක විවලය පිරිවැය | |
| 3. ක්ෂණික අනුපාතය | = මුළු වත්කම් ÷ ජංගම වගකීම් | |
| 4. පොලී ආවරණ අනුපාතය | = පොලී හා බදුවලට පෙර ලාභය ÷ පොලිය | |

38. (අ) නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරනු ලබන්නේ අභිමුඛ නායකත්වය වන අතර සේවක අභිමුඛ නායකත්වය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.

(ආ) නියමිත සේවා කාලයට අමතරව වැඩ කරන කාලය වෙනුවෙන් ගෙවන්නේ වන අතර ඉලක්කගත ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන නිෂ්පාදනය සඳහා නිෂ්පාදන ගෙවනු ලබයි.

39. (අ) හරිත නිෂ්පාදනයේ දී භාවිත කළ හැකි අපනය කළමනාකරණ ක්‍රියාකාරකම් තුන වනුයේ, අවම කිරීම (Reduce), හා වේ.

(ආ) වටිනාකම හා ප්‍රමාණය අනුව වර්ග කර තොග පාලනය කිරීම ක්‍රමය ලෙස ද, ශුන්‍ය මට්ටමක් පවත්වා ගනිමින් තොග පාලනය කිරීම ක්‍රමය ලෙස ද හඳුන්වයි.

40. (අ) ගනුදෙනුකාර වටිනාකම යනු පාරිභෝගිකයා කිසියම් නිෂ්පාදිතයක් පිළිබඳ සංජානනය කරගනු ලැබූ (හඳුනා ගත්) සමග ගැළපීමයි.

(ආ) අඩු හා පුළුල් ආවරණය නිසා අන්තර්ජාලය තුළින් කෙරෙන අලෙවි ප්‍රවර්ධනය ජනප්‍රිය වෙමින් පවතී.

[හත්වැනි පිටුව බලන්න.



- අංක 41 සිට 50 තෙක් ප්‍රශ්නවලට හිඟවන පිළිතුරු සපයන්න.

41. පහත ප්‍රමිතීන්ට අදාළ පද්ධති සහතිකකරණය (ක්ෂේත්‍රය) ලියන්න.

1. ISO 9001 : 2015
2. ISO 14001 : 2015
3. ISO 22000 : 2005
4. ISO 26000

42. ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර සඳහා රජය විසින් ලබා දෙන මූල්‍ය නොවන දිරිගැන්වීම් වර්ග හතරක් දක්වන්න.

1.
2.
3.
4.

43. විද්‍යුත් වෙළෙඳාම සිදු වන ආකාර හතරක් සඳහන් කරන්න.

1.
2.
3.
4.

44. වෙළෙඳපොළ බණ්ඩනයක සඵලදායීතාව තහවුරු කර ගැනීමට තිබිය යුතු අවශ්‍යතා හතරක් ලියන්න.

1.
2.
3.
4.

45. ව්‍යාපාරයකට ලබා ගත හැකි සෘජු මූල්‍ය සම්පාදන මාර්ග හතරක් දක්වන්න.

1.
2.
3.
4.

46. කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වන පුරකුම්පත් වර්ග හතරක් නම් කරන්න.


1.
2.
3.
4.

[අවමානී පිටුව බලන්න.


47. ආයතනයක මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයීම සඳහා භාවිත කළ හැකි නිර්ණායක හතරක් සඳහන් කරන්න.

1.
2.
3.
4.


48. පහත සඳහන් රූපසටහන්වලින් නිරූපණය කෙරෙන පරිගණක ජාල නම් කරන්න.




.....



.....



.....




.....

49. දත්ත සැකසීමේ තාක්ෂණය වර්ග කළ හැකි ආකාර හතර නම් කරන්න.

- | | |
|---------|---------|
| 1. | 2. |
| 3. | 4. |

50. ව්‍යාපාරයක ශක්‍යතා අධ්‍යයනයේ දී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර හතරක් සඳහන් කරන්න.


1.
2.
3.
4.



වාර්තාවක් ලෙස කරන පොත් චිකිත්සා
මිලදී ගැනීම සඳහා දැන් ගෙවීමට ගෙන්වා ගන්න

25% OFF ALL BOOKS

Including Exercise Books,
CR Books, and B5 Books



මිනිම අභ්‍යාස පොතකට 25%ක විශේෂ වට්ටමක්

ORDER BOOKS FROM **LOL BOOKS STORE**



0372060110 WWW.LOL.LK



071 777 4440 (WhatsApp)

Visit EDUHUB

Cash On Delivery Available

ORDER A/L $a+b^2$ TERM TEST PAPERS, SHORT NOTES, WORKBOOKS & REVISION BOOKS

SINHALA, ENGLISH & TAMIL MEDIUM



LOL BOOK STORE

CASH ON DELIVERY AND KOKO PAYMENT AVAILABLE

Visit [EDUHUB](https://www.eduhub.lk) **0717774440 (WHATSAPP)**

WWW.LOL.LK